



ශ්‍රී ලංකා ජනරජය

இலங்கைக் குடியரசு
REPUBLIC OF SRI LANKA

දිවුරුම හෝ ප්‍රතිඥාව

சத்தியம் அல்லது உறுதியுரை
OATH OR AFFIRMATION

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වන ව්‍යවස්ථාව
இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பின் 165 ஆம் உறுப்புரை)
(Article 165 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka)

..... වන මම,
..... ධුරයෙහි කාර්ය
සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ තීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද, ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවට ද, මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද/ ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.

..... අත්සන.
20 මස වන දින,
..... දී මා ඉදිරිපිට දී,
අත්සන :
නම හා පදවි නාමය :

..... ஆகிய நான்
..... என்ற
பதவிக்கான கடமைகளையும் பணிகளையும், இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்புக்கும் சட்டத்துக்கும் இணங்கப் பற்றுறுதியோடு புரிவேன் என்றும், நிறைவேற்றுவேன் என்றும், இலங்கைக் குடியரசுக்கு லிசுவாசமுள்ளவனாக இருப்பேன் என்றும், எனது திறமைக்கு இயன்றவரை இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பை உறுதியாகப் போற்றிக் காப்பேன் என்றும் சத்தியஞ்செய்கின்றேன்./பயபக்தியுடன் வெளிப்படுத்தி உறுதிசெய்கின்றேன்.

..... கையொப்பம்.
20 ஆம் ஆண்டு மாதம் ஆந் நாளன்று
..... இல் என் முன்னிலையில்.
கையொப்பம் :
பெயரும் பதவிப் பெயரும் :

I,, do solemnly declare and affirm/swear that I will faithfully perform the duties and discharge the functions of the office of in accordance with the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and the law, and that I will be faithful to the Republic of Sri Lanka and that I will to the best of my ability uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.

.....
Signature.
Before me at
on this day of 20
Signature :
Name and Designation :